

05



Samodhana: The Journal of Faculty of
Social Sciences and Humanities
2016, Vol.5 (II) 67-78pp
© The Author 2016
Ed. Chandana Rohana Withanachchi
Pub. Publication Section of the Faculty of
Social Sciences & Humanities, Rajarata
University of Sri Lanka, Mihintale.
ssh.samodhana@gmail.com

වන අලින්ගෙන් සිදුවන වගා භානි අවම කර ගැනීම සඳහා යොදාගත්තා සාම්පූද්‍යාධික ක්‍රම උපායන්

අච්චාර්ය ගාමිණී රණසිංහ¹

Abstract:

The conflict between human and elephants appears to be a very complicated national issue at the present. From last two decades the conflict became a very popular topic then electrical security fence was introduced by the government as the main solution. Somehow, electric fence now appears as useless money because elephants are known how it break and cross the border. Normally, in the day time, elephants are having rest and they walk to get food and water in the night time. They are more interested to loot plants which are grown by farmers in or near by forests. The reactions of the farmers to the elephants may be more cruel and more harmful because of guns, Hakkapatas (homemade bombs) and poisons. Then the attacks of elephants to the farmers was gradually increased. The aim of this paper is to present traditional methods which can be used to avoid elephants from farmer's field. The explained traditional methods are still using in the rural area in Nuwarakalaviya. All the methods are easily applicable, low cost, eco friendly and healthy. This is the time to re-think of the traditional systems to avoid elephants in friendly way.

Key Words: Elephants, Fence, Hakkapatas, Traditional systems

¹ Senior Lecturer, Department of History and Archaeology, University of Sri Jayewardenepura. 0716163555 gaminir76@gmail.com

හැඳින්වීම

අලින්ගෙන් සිදුවන වගා හානි මෙන්ම වෙනත් දේපල හානි වලක්වා ගැනීම හෝ අවම කර ගැනීම සඳහා තුවරකලාභියේ (තුවර වැව, කලා වැව හා පද්ධිය යන වැවවලින් පෝෂණය වන ප්‍රදේශය) ගොවියන් විසින් අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික ක්‍රමවේදයන් රාජියක් අනාවරණය කරගන්නට හැකිවිය. එම සැම ක්‍රමවේදයක් ම ස්වභාවික පරිසරයට පහසුවෙන් අනුගත කරගත හැකි, අවම පිරිවැයක් සහිත, පරිසර හිතකාම් ක්‍රමවේදයන් වීම විශේෂතවයකි. මේ වන විට පරිසර හිතකාම් මෙම උපක්‍රමයන් හාවිතයෙන් ඉවත්ව යමින් පවතින අතර ඉතාම සීමිත පිරිසක් තවමත් හාවිත කරමින් සිටිනු දැකිය හැකි ය. එබැවින් මෙම සාම්ප්‍රදායික ක්‍රමවේදයන් නැවත ජනගත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින අතර එමගින් නීරෝගීමන් දෙයක් ගොඩ නැගීමට දායක විය හැකි ය. තුළත තාක්ෂණික විශේෂවය හමුවේ බිඳ වැටෙන මෙම ක්‍රමවේදයන් විදේශ විනිමය ඉවත ඇදියාම වලක්වනවා පමණක් නොව වන අලින්ගෙන් සිදුවන වෛරෝ ප්‍රභාර පවා තවතා දුම්ය හැකි ය. සාමාන්‍යයෙන් ඉතා දීර්ශ මතකයක් සහිත සත්ත්වයෙකු ලෙස අලියා ගැමියන් අතර ප්‍රවලිත ය. තමාට වන හානියක් පිඩිනයක් දීර්ශ කාලයක් තිස්සේ මතක තබා ගෙන සුදුසු අවස්ථාව පැමිණි පසු පළිගැනීම මෙම සතුන්ගේ දක්නට ලැබෙන ලක්ෂණයකි. තුවක්කු බැඳීම, හක්කපටස (නිවසේ තනා ගන්නා සරල බෝමබ විශේෂයකි- ඡායා රුප 1) වැනි ක්‍රම හාවිතයෙන් වසරකට සැලකිය යුතු හානියක් අලින් වෙත එල්ල වේ. ගොවියන් ගේ එම උපක්‍රමවලට ප්‍රතිචාර ලෙස වන අලින් ප්‍රතිප්‍රභාර එල්ල කරනුයේ දේපල පමණක් නොව පිටිත ද අනතුරට ලක් කරමිනි. ගාරීරිකව හානි සිදු වූ විට මිනිසුන් සොය සොයා පහර දෙන ස්වරුපයක් අලින්ට ඇත. මෙම තත්ත්වය පසුගිය දෙකය පමණ වන විට ඉතාම සිසුව වර්ධනය වී තිබේ.

අලි මිනිස් ගැටුමේ ප්‍රතිචාර පාර්ශව දෙකටම බුක්ති විදිමට සිදු වූ නමුත් වැඩි හානිය ලෙස වූයේ අලින්ගේ පාර්ශවයට ය. ඉවක් බවක් නොමැතිව වන අලින් සාතනයන්, තුවාල සිදුකිරීමත් පිළිබඳ වාර්තා දිනෙන් දින ඉහළ යමින් පවතී. ඉහත ගැටුමට රජයේ මැදිහත්වීම අංශකිහිපයින් දක්නට ලැබූණු අතර එයින් ප්‍රධාන වන්නේ විදුලි වැට්ටා ගම වට කරමින් රාජ්‍ය හාන්ඩාගාරයට බරක් විය. විදුල් වැට තව දුරටත් කෙතරම් ප්‍රායෝගික දැයි ගැටළු මතුව තිබේ. සංවිධානාත්මක වන අලි රංවා ඉතාම සුක්ෂම ලෙස විදුලි වැට පෙරලා දමා රජයේ මායිම උප්ලංසනය කිරීම සුලඟ තත්ත්වයක් බවට පත්ව තිබේ. දැව කඳන් විදුලි වැට මැදට තබා තදකොට විදුලි කම්බි කඩා බිඳ සීමා පැන යාමට මුවන්ට හැකියාව පවතින බවට අවස්ථා ගනනාවක දීම පෙන්වා දී ඇත.

ක්‍රමවේදය

මෙම පර්යේෂණය සඳහා දත්ත ඒකරායි කිරීම ක්‍රම කිහිපයක් අනුගමනය කරමින් සිදුකරන ලදී. ප්‍රථමයෙන් ම මෙතුවක් කළක් සිදුකර ඇති පර්යේෂණ පිළිබඳව අවධානය යොමුකළ අතර එයින් පර්යේෂණ පසුව පිළිබඳව අවධානය යොමුකළ අතර එයින් පර්යේෂණ පසුව සකස්කරගැනීමට කටයුතු කරන ලදී. අනතුරුව අලින්ගෙන් පිටිත හා දේපල හානි වාර්තා වූ ප්‍රදේශ ආචරණය වන පරිදි පර්යේෂණ සැලැස්මක් තනන ලද අතර එම හයුනාගත් ප්‍රදේශයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සමස්ථ වියලු කළාපය පුරාම ගමන් කරමින් අවශ්‍ය දත්ත රස්කර ගැනීම සිදු විය. මෙහි දී පාරම්පරික ගොවී ජනතාව තව දුරටත් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් වාර්පා කිරීමට විශේෂ උත්සාහයක් ගෙන ඇත. හේත් වගා භුම් වෙතට ම ගමන් කරමින් සහභාගිත්ව නිරික්ෂණ ක්‍රමය අනුගමනය කරමින් මෙහි ඉදිරිපත් වන දත්ත වාර්තා කර තිබේ.

පුර්ව පර්යේෂණ

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ අලි දඩියම් කිරීම පිළිබඳ ඉතා සෞච්‍යනීය වාර්තා ගණනාවක් ම කියවිය හැකි ය. ඒ අතරට අලි ගාල් තැනීම, අලින් සිය ගණන් නිකරුණේ වෙඩිතබා මරා දුම්ම මෙන්ම විවිධ ගාරීරික පිඩාවන් අයන් වේ (Knocks 2003, Spittell 2009). නමුත් මිතුරු විලායයෙන් අලි මිනිස් ගැටුම පිළිබඳව විමර්ශනය කිරීමට පෙළස් සිටි අවස්ථා විරුදු ය. දිනෙන් දින වැඩිවන වගා පාඨ අවම කිරීමට අනුගමනය කළ හැකි සාම්ප්‍රදායික ක්‍රමවේදයන් පිළිබඳව යොමුව ඇති සැලකිල්ල අල්ප ය. රණසිංහ අලි හා සම්බන්ධවන උගුල් පිළිබඳව පර්යේෂණ පවත්වා තිබේ (රණසිංහ 2009, 2012). එසේම අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳව නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් ද සිදුකර එහි වාර්තාව මේ වන විට නිකුත් කර ඇත (රණසිංහ 2017). කරුණාතිලක (2009) ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දඩියම් උගුල් පිළිබඳවත්, අලි ඇල්ලීම පිළිබඳ සාම්ප්‍රදායික දැනුම පිළිබඳ ප්‍රාග්ධන ක්‍රමාරත් (2013) සාකච්ඡා කර තිබේ. ඉහත පුර්ව පර්යේෂණ අධ්‍යයනය කර ලබා ගත් අවබෝධය පදනම් කරගෙන කෙශේතු පර්යේෂණ කටයුතු මෙහෙයවන ලදී.

පර්යේෂණ දත්ත

අතිතයේ තුවරකලාවිය ප්‍රදේශයේ මූලික ආර්ථික උත්පාදක ක්‍රියාවලිය වූයේ හේත් වගාවයි. වනාන්තරයේ අක්කර දහස් ගණනක් මේ සඳහා යොදා ගැනීනි. නමුත් අලින්ගෙන් වූ පිටිත හා දේපල හානි ඉතාම සුළු ප්‍රමාණයකි. වර්තමානය වනවිට හේත් වගාව සම්පූර්ණයෙන් ම පාහේ අඩුපත් කොට ඇත. නමුත් වල් අලින්ගෙන් සිදුවන හානි සැලකිය යුතු ප්‍රමාණයක් ඉහළ

ගොස් තිබේ. මෙම පත්‍රිකාවෙන් විමසා බැලෙන්නේ අතිතයේ තුවරකලාවිය ගොවියා අලින්ගෙන් වන හානිය අවම කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව ය. ඔවුන්ගේ උපතුම ප්‍රධාන අවස්ථා තුනකට බෙදා දැක්විය හැකිය.

1. වගා හුමිය ආසන්නයට පැමිණීම වැළැක්වීම
2. වගා හුමියේ වැටෙන් ඇතුළුම් වැළැක්වීම
3. වගා හුමියට ඇතුළු වූ පසු ක්‍රියාත්මක වීම (පළවා හැරීම)

1. වගා හුමිය ආසන්නයට පැමිණීම වැළැක්වීම

ඉහත සඳහන් කරන ලද පළමු කාණ්ඩයේ ක්‍රමවේද ප්‍රථමයෙන් ම විමසා බැලිය යුතුවේ. වනාන්තර ආග්‍රිත සිදුකරන ගොඩ ගොවිතුන් වගාවේදී හා ගෙවතු වගාවේදී වන අලි හානි වලක්වා ගැනීමට සාම්ප්‍රදායික ගොවියන් අනුගමනය කළ උපතුම කිහිපයක් වේ.

1.1 බොරු මදු තැබීම

අලින් පමණක් තොට වෙනත් වන සතුන් ද ගමන් කරන්නේ සුපුරුදු එකම මාර්ගයකිනි. මෙම පුරුද්ද තේරුම් ගන්නා ගොවියන් බොරු මදු සැකසීමට පුරුදුව සිටී. විශ්කම්හය අගල් එකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට වැඩුණු කළවැල් තීටර් පහක පමණ දැගින් සිටින ආකාරයට කපා ගෙනවිත් වලල්ලක මෙන් දෙකොන ගැට ගසා සකසා ගත් වෙත්ත අලි මංකඩ්වල එල්ලා තබයි. දුර සිට බැළු විට පෙනෙන්නේ අලි දඩියම් කර ගැනීම සඳහා උගුල් අවවා තිබෙන ආකාරයකි. ඉතාම හොඳ විපරමක් සහිත අලින්ට මෙම මදු ඇසු ගැවුණු වහාම අනතුරක් ලෙස සලකා එම මදු අසලට පැමිණීමෙන් වැළකී සිටී. මෙය උගුලක් තොටන වැළැවුනින් තනන ලද වළල්ලක් පමණි. එසේ හෙයින් බොරු මදු යන නාමය එයට ලැබේ තිබේ (රුප සටහන 1).

1.2 ගෝනි උගුල් සැකසීම

මෙම උපතුමය යම් අයුරක අලින් සඳහා දතුවම් ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි ය. වගා හුමියෙන් පිටත දෙබලක් සහිත ගසක් ආධාර කර ගනීමින් ගෝනි උගුල් තැනීම සිදුවේ. කිලෝ පනහක පමණ බරින් යුතු වැලි පිරවු ගෝනියක් ගස් දෙබල ආධාරයෙන් රඳවා එහි අනෙක් කෙළවරහි මන්දක් තනා එය මංතලවිවේ (සතුන් මෙන් කරන මාර්ග) ඇටුවුමක් මත රඳවා තැබීය යුතු ය. ඇටුවුම මත පා තබනවාන් සමගම තොංච්චුව පාදයට සිරවී යන අතර වැලි

ගෝනිය පහතට ඇදී යයි. පාදය උස් පහත් කරන විට ගෝනිය ද උස පහත් වෙමින් පිඩාවක් ලබා දේ. මිනින්තු කිහිපයක් මෙලෙස පාදය උස් පහත් කිරීමෙන් වරපම කැඳී උගුලෙන් නිධහස් වීමට හැකියාව තිබෙන තමුත් නැවත වරක් එම ප්‍රදේශයට පැමිණීම ප්‍රමාද කිරීම බලාපොරොත්තු විය හැකි ය. මෙම උගුලෙන් ගාරීරික හානි බලාපොරොත්තු නොවන අතර අනතුරු ඇගෙමක් ලබා දීම සිදුවේ. එහෙත් ගොවියා සමග වෛරභැඳීමක් සිදු නොවිය (රුප සටහන 2).

1.3 අගල් කැපීම හා බැමී සැකසීම

වගා තුමියට තරමක් පිටතින් අඩි හතරක පමණ ගැඹුර සිටින සේ කාණුවක් කපා එම පස් කාණුව (අගල) අසලින් ම වැටියක් ආකාරයට තැන්පත් කර ගැනීමෙන් අඩි හයකට වඩා උස බාධකයක් (අගල අඩි හතරක් හා පස් වැටිය අඩි දෙකක් පමණ වන සේ) තනාගත හැකි ය. සාමාන්‍යයෙන් වන අලින් අගලට බැස පස් වැටිය තරණය කර වගාවට ඇතුළුවන්නට උත්සාහ කරන්නේ නැත. මෙම බාධකයෙන් වන අලින්ගෙන් පමණක් පමණක් නොව වෙනත් සතුන්ගෙන් සිදුවන හානියන් ද වලක්වා ගත හැකිය.

1.4. රතික්ෂු, එල්ලීම

නිරන්තරයෙන් අලින් වගාවට හානි කරන ප්‍රදේශවල ගොවියන් රතික්ෂු, එල්ලීම සිදුකරනු ලැබේ. වනාන්තර බද හේත් ගොවියාට තම වගාවේ අස්වැන්න රෙකුගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වේ. අලියා ඇතුළු සතා සිව්පාවන් ඇස පියවෙන නිමෙෂයෙන් ක්‍රියාත්මක වේ. ඇසට හොරා ආලපාල කරන සතුන් බිය වැදුමට තුනන ගොවියා රතික්ෂු පත්තු කිරීම පවා කරනු දක්නට ලැබේ. වියලි කාලගුණයක් සහිත කාලවල ඉතා පහසුවෙන් මෙම ක්‍රමය හාවිතයට ගත හැකි ය. කොහු ලෙසුවක් ගෙන එහි තැනින් තැන රතික්ෂු, ගැටගසා වැවේ එල්ලා සවස ගිනිතබන අතර ලෙසුව සෙමින් ඉහළට පිළිස්සියන හෙයින් එහි දී හමුවන රතික්ෂු පත්තු වී මහත් හඩක් නන්වයි. ලෙසුවක් ගිනිතබා යම් නිශ්චිත කාල රාමුවක් ගණනය කිරීම කළහැකි ය. ඒ අනුව අඩි පැයකට හේ පැයකට වරක් එසේත් තැනිනම් තමන්ට අවශ්‍ය කාල පරතරයක් කුළ එක් රතික්ෂුයක් බැහින් පත්තු වී යාම සිදුවන අයුරින් ලෙසුවේ තැනින් තැන රතික්ෂු, ගැටගසා ගනී. හේත් කිහිපයක් එකම ප්‍රදේශයක පවතින විදු ගොවියන් කිහිපදෙනා ඒකරාඩි වී රතික්ෂු, ගැටගසන ලද ලෙසු කිහිපයක් තැනින් තැන තබන්නේ ය. තැනින් තැන රතික්ෂු පත්තු වීමෙන් රාත්‍රියේ නිහත බව ඩිඳ දමන අතර ම සතුන් බිය වද්දවා සිය වගාව ආරක්ෂාකර ගැනීමට හැකියාව ලැබේ (රුප සටහන 3).

2. වගා භූමියේ වැටෙන් ඇතුළුවීම වැළැක්වීම

දෙවන බාධක කාණ්ඩයට අයත්වන ක්‍රමවේදයන් රාජියක් වේ. මෙම බාධක වගා භූමිය වටා ඇති වැට හෝ වැට ආසන්න වගා භූමිය සම්බන්ධ කර තනා ගනී.

2.1 අලි පහන

මෙම පහනට අලි පහන යන නාමය යොදන්නට වූ ප්‍රධාන හේතුව වන්නේ වන අලින් උදෙසාම සකසන නිසා ය. වට ප්‍රමාණය අඩි තුනක් පමණ ඇති දැව කදක් ගෙන එහි මැද කොටස් ඉවත්කර තළයක් ආකාරයට සකසා ගත යුතු ය. සාමාන්‍යයෙන් වනාන්තරවල ඇති බෙන සහිත දැව කදන් මේ සඳහා යොදා ගනී. දිගින් අඩි තුනකට ආසන්න වන තළය සම්බරවන අපුරින් ගසක හෝ කණුවක එල්ලා තබන්නේ සාමාන්‍ය සුළුගටත් කරකැවී යන අපුරින් ය. රාත්‍රියේ දී ගස්ලුවූ බැයකින් තනා ගන්නා ලද පහනක් මෙම තළය මධ්‍යයේ පත්තු කර තබන අතර රාත්‍රිය පුරාම තළය තුළ දැල්වෙමින් ආලෝකය විහිදුවයි. දෙපසේ විවරවලින් ආලෝක කදම්භයන් හාත්පස විහිදුවන්නේ දැව කද වරපටක එල්ලා ඇති බැවින් කරකැවෙමින් තිබෙන නිසා ය. රාත්‍රිය පුරා මෙවැනි පහන් කිහිපයක් වගා භූමියේ දළවා තිබීමෙන් වන අලින්ගේ පමණක් තොට වෙනත් සතුන්ගේ පැමිණීම ද වලක්වා ගත හැකි ය (ඡායා රුප 2).

2.2 පෙට්ටී පහන

වන අලින් අරමුණු කරගෙන තනන ලද පෙට්ටී පහන වෙනත් සතුන්ගෙන් ද වගා භූමිය ආරක්ෂා කර දෙන්නේ ය. වගා භූමියේ වන අලින් ඇතුළුවන දිසාවෙන් පෙට්ටී පහන් කිහිපයක් තැබීමට සිදුවේ. අඩි හතරකට වඩා උසින් යුත් කණුවක් මත දැව කෝටු හාවිතයෙන් පෙට්ටීයක් තනා එය රතු පැහැති ඉටි රේඛිලින් හෝ රේඛිලින් ආවරණය කරගන්නේ උඩ කොටස විවෘතව පවතින ආකාරයට ය. තනාගත් පෙට්ටීය මැද රාත්‍රිය පුරාම පහනක් දැල්වීමෙන් රතු පැහැති ආලෝකයක් විහිදුවන හෙයින් වන අලින් වගා භූමියට ඇතුළුවන්නේ නැත. සාමාන්‍යයෙන් රතු පැහැති ආලෝකයන්ට වන අලින් මහත් හිතියක් දක්වන හෙයින් මෙම උපක්‍රමය සාර්ථකව යොදා ගත හැකිව තිබේ (රුප සටහන 4).

2.3. ගාක වැටවල් තැනීම

වන අලින් ඉලක්ක කරගෙන ගාක වැටවල් තැනීම ස්ථාන ගණනාවකින් ම වාර්තා විය. තල් (ඡායා රුප 3), පතෙනාක් (රුප සටහන 5) හා උණ යන ගාක

වගා භූමියේ වැටට සිටුවීමෙන් ආරක්ෂාව සලසා ගැනීම මෙහි දී සිදුවේ. මෙහි දී තල්වැට සිටුවීම පිළිබඳ වියේ අවධානයක් ගොමුකළ යුතුවේ. අලියෙකුට රිංගා යාමට නො හැකි දුරකින් තල් පැල වගා භූමිය මායිමේ වැටක් ආකාරයට සිටුවා ගත යුතුය. වසර තුනක් ගතවන විට තල් පැල හොඳින් වැඩි වැටක අවශ්‍යතාව සම්පූර්ණ කරන අතර තිපුණු තල් පිතිවලින් ඇතිවන සිරීම් නිසා වන අලින් වැට හරහා ගමන් කිරීමට මැලිකමක් දක්වන්නේය. අනෙක් අතට තල් ගෙඩි හට ගැනීමත් සමගම ඇතිවන්නේ අපුරු ස්වභාවධර්මයේ සංහිදියාවකි. ඉදුණු තල් ආහාරයට ගැනීමට වන අලින් මහත් සේ ප්‍රියකරයි. තල් වැට අසළට පැමිණ සින්සේ තල් කුමට වන අලින්ට අවකාශ හිමිවන අතර රිංගා යාමට අපහසු නමුත් හොඳවැල භාවිතයෙන් වගා භූමිය තුළ වැටී ඇති තල් ගෙඩි ද එකතු කරගන්නට හැකියාව ලැබේ. වන අලින්ට ප්‍රිය ආහාරයක් සැපයෙන අතරම වගා භූමියට ස්වභාව ධර්මයේ ආරක්ෂාව ලබා ගැනීමට හැකියාව පවතී. එනම් භානිය මිතුරු ලිලාවෙන් විසඳා ගැනීමට අවකාශ සලසා ගත හැකිය.

පතොක් සහ කුටු උණ වැට දිගට සිටුවීමෙන් වන අලින්ගෙන් වන භානිය වලක්වා ගත හැකි ය. ඉහත ගාකවල තිපුණු කුටු පිහිටන හෙයින් වන අලින් මගහැර යන නමුත් ගොවියන්ට ද අනතුරක් වීමට ඇති ඉඩකඩ ද සැලකිය යුතු මට්ටමක පවතී. එසේ හෙයින් මෙම ගාක සිටුවීමට පෙර දෙවරක් කළේපනා කළ යුතු ය.

2.4. මිණිගෙඩි එල්ලීම

වගා භූමිය වටකොට තනා ඇති වැටේ තැනින් තැන සිටුවන ලද උස් කණු එකිනෙක ය කරමින් අලින්ගේ සාමාන්‍ය ගරීර උසට වඩා පහතට වන්නට වරපටක් ඇද ගත යුතු ය. යම් අයුරකින් වැට හරහා අලියා ගමන් කළහොත් එකාන්තයෙන් ම ඉහත වරපටේ ස්ථාපිත විය යුතුම ය. මෙලස ඇද ගන්නා ලද වරපටේ කරන්න රෝද්‍යක ගරුදී පිහිටන ආකාරයට වරපටවල් රාජියක් බැඳ එවාහි අනෙක් කෙළවරවල් සියල්ල පැල අසළ සිටුවා ඇති කණුව දක්වා ගෙන ගැට ගසා ගත යුතුවේ. අවසානයේ එම වරපටවල් සියල්ල නියෝජනය වන පරිදි මිණිගෙඩි පොකුරක් (ගෙජ්පි) බැඳ ගැනීමට අමතක නො කළ යුතු ය. යම් විටක වන අලියෙකු වරපටේ ස්ථාපිතවීමත් සමග වරපට සෙලවී මිණිගෙඩි නාද්වීම සිදුවන අතර එයින් අනතුර පිළිබඳ පණිවේඩිය තින්දේ සිටින ගොවියාව ලැබීමට කටයුතු සැලසේ. මෙය යම් අයුරක පූර්ව සන්නිවේදන තුමයක් ලෙසට ද හඳුන්වා දිය හැකි ය (රුප සටහන 6).

3. වගා භූමියට ඇතුළු වූ පසු ස්ථියාත්මක වීම (පළවා හැරීම)

යම් අපුරකින් ඉහත සියලු බාධා මැඩ ගෙන වන අලියෙකු වගා භූමියට ඇතුළු වුවහොත් හිය ඇති කිරීම සඳහාත් ගොවියාට සන්නිවේදනය කිරීම සඳහාත් යොදන ලද උපකුම තෙවන කොටසින් විස්තර වේ.

3.1. වින පටස් උගුල

වින පටස් යනු හිණිකෙකි සඳහා යොදාගන්නා වෙඩි බෙහෙත් විශේෂයකි. අතිනයේ දී විනයෙන් ගෙන්වන ලද නිසා මේවාට වින පටස් යන නාමය යොදා තිබේ. මේ වින පටස් තද පාෂ්චියකට දමා ගැසුවහොත් ගබිද නගමින් පුපුරා යන්නේ ය. කෙකිබඩු සඳහා අමුදුව්‍යයක් වූ වින පටස් ගොවියන් වන අලින් හා වෙනත් වන සතුන් පළවා හැරීම සඳහා යොදාගෙන ඇත. අලින් පැමිණෙන මංතලවි හරහා දිගු තුළක් ඇද එහි අනෙක් කෙළවර මී කතුරක ඇටවුමේ ගැටගසා ගත යුතු ය. අනතුරුව වින පටස් හෙවත් වෙඩි බෙහෙත් රෝම් කොළයක හෝදින් ඔතා (පින්නට ඔරෝත්තු දෙන ලෙසට) මී කතුරේ රඳවා තබන අතර යම් අවස්ථාවක මංතලවි හරහා ගමන් කරන සතුන්ගේ පාවලට පැටවී තුළ කැඩි හිය විගසම මී උගුල ගැස්සි වෙඩි බෙහෙත් ගබිද නගමින් පුපුරා යන්නේ ය. මේ අපුරින් රාත්‍රියේ දී අනපේශීතව හිනි පුළුගුවක් ද සහිතව පුපුරා යාමෙන් වන සතුන් හිය වී පළා යන්නේ ය (රුප සටහන 7).

3.2. තහඩු උගුල

මෙම උපකුමය ද ඉහත දක්වන ලද වින පටස් උගුලට බොහෝසේයින් සමාන වූවකි. මේ සඳහා තහඩු කැබැල්ලක් හා නමුහිලි හා ගක්තිමත් කේටු කැබැල්ලක් අවශ්‍ය වේ. මෙය සකසන්නේ ද අලි මංතලවි හරස්වන අපුරින් ය. අඩි හතරක් පමණ උසක සිටිනසේ තහඩුව එල්ලා තබා එට ආසන්නයෙන් ඇටවුම සකස්කර ඇටවුමේ සිට මංතලවිව හරස් වී යන අපුරින් දිග කේටු කැබැල්ලක් රඳවා තැබීය යුතු ය. එම ඇටවුමට උගුල් ගසක් නමා සිර කළ යුතුවේ. වනසතෙකු මංතලවිව හරහා ගමන් කරනවිට දිග දැව කේටුව ස්ථාපිත ස්ථාන සමඟ උගුල් ගස නිදහස් වී ගැස්සි යන්නේ තහඩුවේ වැදි ගබිද නගමින් ය. නිෂ්පාදිත රාත්‍රියේ නැගෙන තහඩු හඩව වනසතුන් බිජාවන අතරම ගොවියාට අවදි වීමට සන්නිවේදනය ද ලබා දෙන්නේ ය (ඡායා රුප 4).

3.3. බොතල් එල්ලීම

ප්‍රථමයෙන් ම වන සතුන් ගමන් කරන මංතලවි හරස්කර ඉතා තදින් වරපාතක් ගැටගසා ගත යුතු ය. අනතුරුව බොතල් කිහිපයක් ගෙන එක් බොතලයකට

එක් වරපට බැඳින් යොදා ගැටගසා පසුව එම වරපටවල් සියල්ල එකට අල්ලා ඉහත හරස් කර ගැටගසා ඇති වරපටේ බැඳිය යුතු ය. මෙම බෝතල් තෝරා ගැනීමේ දී ලොකු කුඩා විවිධ බෝතල්වීම වැදගත් වේ. අවම වශයෙන් බෝතල් පහක්වත් මෙලෙස ගැටගසා ගත යුතු ය. යම් වන සතෙකු හරස්කර ගැට ගසන ලද වරපටේ ස්ථාන වත්ම බෝතල් එකිනෙක වැදි ගෙය නැගියයි. එය වන සතුන් පලවා හරින්නට තරම වූවකි.

3.4. විදුලි පන්දම එල්ලීම

විදුලි පන්දම ජනතාවගේ සුළඟ හාවිතයට පැමිණ තවම දෙකක් ගතවේ නො මැති තරම් ය. තුතන තාක්ෂණය සමඟ තව නිර්මාණ වෙළඳපළට පැමිණෙනවිට සාම්ප්‍රදායික ගොවියා ද ඒ පිළිබඳව අවධානය යොමුකර ඇත. ඒ අනුව විදුලි පන්දමක් වගා හුමිය මධ්‍යයේ ගසක එල්ලා තබන්නේ තරමක් දිගු වරපටක ය. දේශ්වා තබන විදුලි පන්දම රාත්‍රිය පුරාම කැරකුවෙමින් ආලේඛය හාත්පස විහිදුවයි. තුතනය වන විට නැවත නැවත විදුලිය ආරෝපණය කළ හැකි විදුලි පන්දම වෙළඳපළට පැමිණ තිබෙන හෙයින් සිය වගා හුමිවල රාත්‍රිය පුරා එල්ලා තැබීමට ගොවියන් උනන්දුවක් දක්වයි. හාත්පස විහිදුයන ආලේඛ කදුම්හ නිසා වන සතුන් වගා හුමියට ඇතුළු වීමට උත්සාහ කරන්නේ නැත (රුප සටහන 8).

සාරාංශය

ඉහත දක්වා ඇති සාම්ප්‍රදායික ක්‍රම උපායන් සම්පූර්ණයෙන් ම පාහේ දේශීය අමුදව්‍යවලින් සකසාගත හැකි ඒවා වන අතර ඇතැම් විටක කිසිදු මුදලක් වැය කිරීමට සිදු නොවේ. තමාගේ වටපිටාවෙන් එක්රස් කරගන්නා අමුදව්‍ය උපයෝගී කරගෙන වන අලින්ගෙන් වගා හුමි ආරක්ෂාකර ගැනීමට දරණ මෙම උත්සාහයේ දී ගාරිරික වශයෙන් කිසිවෙකුට හානි සිදුවන්නේ ද නැත. එබැවින් වන සතුන්ගෙන් පෙරලා ප්‍රතිප්‍රහාර ඇතිවීම ද අවම වේ. පරිසර හිතකාමී මෙන්ම බොද්ධාගමික පරිසරයක පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙම උපායන් තවමත් සීමිත අයුරින් හෝ ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානයට ලක්කළ යුතු ය. අනෙක් අතට තුතනය වන විට මහත් බේදවාවකයක්ව පවතින අලි මිනිස් ගැටුම යම් පමණකට හෝ අවම කිරීමට හැකියාවක් ද මෙම කුමළුපායන්වල රදී පවතී. තවද මෙම සැම උපායකින් ම පැරණි ගොවියන්ගේ අත්දැකීම් හා අත්හදා බැලීම්වල ප්‍රතිඵලයන් ය. ඒවා නැවත ජනගත කිහිමට කාලය එළඹ තිබෙන අතර ඇතැම් විටක තුතන තාක්ෂණය ද මිශ්‍ර කර කවදුරටත් වැඩි දියුණු කරගැනීමේ ඉඩකඩ ද ඉතිරිව තිබේ.

අදට වඩා අලි ගහනයක් මීට දෙක කිහිපයකට එපිට ස්ථී ලංකාවේ වාසය කළ අතර වනාන්තර යාබද්ධ පිහිටි වගා හුමි ද එසේම ප්‍රමාණයෙන් අදට වඩා

විකාල විය. එහෙත් කිසිදු විටක සිය වගා පාඨ කිරීමේ වන්දිය සාතනවලින් පිරිමසා ගන්නට ගොවියා උත්සාහ කළේ තැත. මූෂ ස්වභාවධර්මයේ ක්‍රියාකාරීත්වය දෙස බලමින් තම පිළිවන අරගලය පවත්වාගෙන යන්නට උත්සාහ කළේ ය. මූෂ අලිමංකඩවල් හරස්වන අයුරින් ගොවිතැන් සිදු නො කිරීමටත්, ජනාචාස ඉදි නො කිරීමටත් වගබලා ගත් හෙයින් සැලකිය යුතු හානියක් මගහැර ගැනීමට හැකි විය. අනෙක් අතට හේත් අස්වැන්නෙන් කොටසක් "කුරුල් පාලව" නමින් නමිකොට ඉතිරි කරන ලදී. වැට ආසන්නයට වන්නට බඩුරිගු වට්ටක්කා ඇතුළු බවහෝග සහිත කුරුල් පාලව ඉතිරි කරනුයේ වන සතුන් උදෙසා ම ය. ගොවියා හේතා අතහැර යන්නේ දූෂ්චරිත තැනින් තැන කඩා බේද දමා වන සතුන්ට පහසුවෙන් ඇතුළු වීමට හැකි වන අයුරින් මාර්ග විවර කරමින් ය. මෙම කුරුල් පාලව ගොවියා හා වන සතුන් අතර නිල නො වන මිතුන්වයක් ඇති කිරීමට හේතු වූවා විය යුතු ය. ඉහත තත්ත්වයන් සලකා බලන විට පෙනී යන්නේ නුවරකළාවිය ගොවියා වන අලින්ගෙන් සිය වගා තුමිය ආරක්ෂා කර ගැනීමට පරිසර හිතකාමී පමණක් නොව මිතුඩිලි කුම උපායන් හාවිත කරමින් ස්වභාවික පරිසරයේ සම්බරනාවය පවත්වාගෙන යාමට උත්සාහ කළ බවත් එයින් මූෂ ජයග්‍රහණය කළ බවත් ය.



(ඡායා රුප 1)



(ඡායා රුප 2)



(ඡායා රුප 3)




(ඡායා රුපය 4)




(රුප සටහන 1)




(රුප සටහන 2)




(රුප සටහන 3)




(රුප සටහන 4)



(රුප සටහන 5)



(රුප සටහන 6)



(රුප සටහන 7)



(රුප සටහන 8)

ආයිත මූලාශ්‍ර

රණයිංහ, පි. 2009, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ද්‍රව්‍ය අතර හබකයේ ප්‍රායෝගික හාටිතය, ප්‍රන්කාලය, පුරාවිද්‍යා දේපාර්තමේන්තුව, කොළඹ, පි.165-168.

රණයිංහ, පි, 2017, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ද්‍රව්‍ය උගුල් (ASP/06/RE/HSS/2014/01) පර්‍යේෂණ වාර්තාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩිල, නුගේගොඩ.

පුෂ්පත්වමාර, රසික, 2013, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අලී ඇල්ලීමේ හා ගාල් තීරීමේ තුළ ශිල්ප, ගාස්තුවේදී උපාධි තිබන්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩිල, නුගේගොඩ.

Karunathilaka, M, 2009, "Identify of Very Special Features of Traditional HuntingTraps of Sri Lanka", *Punkalasa* vol.1, Department of Archaeology, Colombo, 183-190pp.

Knocks, R, 2003, *An historical Relation of the Island of Ceylon*, (Ed.) D, Karunaratne, M.D. Gunasena and Company, Colombo.

Ranasinghe, G, 2012, "Present Economy System of Veddas of Sri Lanka", Advance in Education Research, Information Engineering institute, USA, 233-238pp.

Ranasinghe, G, 2016, *Traditional Traps to Avoid Elephants; Solutions to Protect the Harvest without Harming the elephants*, IRCHSS, University of Sri Jayawardenepura, Nugegoda. 256p.

Spittel, RL, 2009, *Far offthings* (Ed) A. Premachandra, Suroya Publishers, Maradana, Colombo.